



නිකුත් කළේ

බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

දිනය

2021.02.01

ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී - ඉතිරි තැන්පතු වලින් 50% ක් ආපසු ගෙවීම

2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මගින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු සීමිත කාලයක් සඳහා කොන්දේසි පදනමින්, මුදල් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධිකෂණය යටතේ, සමාගමේ ඉතිරි තැන්පතු වලින් සියයට 50 ක් දක්වා ආපසු ගෙවීම (තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා **පමණක්** ආරම්භ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව, ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනය එකී නියෝගය ප්‍රකාරව තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනය විසින් රැස් කරන ලද තැන්පතුවලින් මේ වන විට ගෙවා ඇති සියයට 30ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ ආවරණය වන රක්ෂණ වන්දි මුදල හැර, ඉතිරි තැන්පතු වටිනාකමින් සියයට 50ක් ගෙවීම, **2021 පෙබරවාරි 3 වනදා සිට ආරම්භ** කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් වන පහත සඳහන් විධිවිධාන පිළිබඳව ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනයේ තැන්පත්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ.

1. ආපසු ගෙවීම් සිදු කරනු ලබන්නේ **අංක 5, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04, දරණ ස්ථානයෙහි පිහිටි ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනයෙහි ප්‍රධාන කාර්යාල ශාඛාවේ, වෙන් කළ දිනවල දී, උදේ 9.00 සිට ප.ව 4.00 දක්වා පමණි.**
2. ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනය විසින් ලිපි සහ දුරකථන ඇමතුම් මගින් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳව අදාළ තැන්පත්කරුවන්ට දැනුම් දෙනු ලැබේ.
3. ආපසු ගෙවීමට අදාළ වෙක්පත/වෙක්පත් ලබා ගැනීම සඳහා, පහත සඳහන් ලියකියවිලි සමඟ අදාළ ශාඛාවන්ට වෙන් කරන ලද දිනයන්හි දී, ස්වර්ණමහල් ගිනුම්පත් සර්විසස් පී එල් සී ආයතනයෙහි ප්‍රධාන කාර්යාල ශාඛාවට පැමිණෙන ලෙස තැන්පත්කරුවන්ට දැනුම් දෙනු ලැබේ.
 - ස්ථාවර තැන්පතු සහතිකයේ/සහතිකවල මුල් පිටපත/පිටපත් සහ ඉතුරුම් ගිණුම් පාස් පොත/පාස් පොත්.

- අන්‍යන්‍යතාවය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත හැකි හැඳුනුම්පතක් (විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ආදිය).

**ස්වර්ණමහල් ගිනැන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයෙහි ප්‍රධාන කාර්යාලයෙන්
වෙක්පත/ වෙක්පත් ලබා ගැනීම සඳහා අදාළ ශාඛාවල තැන්පත්කරුවන්ට වෙන්කළ
දිනයන්**

අංක	ශාඛාවේ නම	වෙන්කළ දින
i	මීගමුව ශාඛාව	2021 පෙබරවාරි 3 සහ 5
ii	මඩකලපුව, හලාවත, හැටන්, යාපනය, මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව ශාඛා	2021 පෙබරවාරි 6 සහ 8
iii	නුගේගොඩ	2021 පෙබරවාරි 9 සහ 10
iv	ප්‍රධාන ශාඛාව	2021 පෙබරවාරි 11,12,13 සහ 15

තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම සීමිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට ස්වර්ණමහල් ගිනැන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයට සිදු වී ඇති බැවින්, ඉහත සඳහන් කරන ලද දිනයන්හි දී, ප්‍රධාන කාර්යාල ශාඛාවෙන් තම වෙක්පත/ වෙක්පත් ලබා ගැනීමට කටයුතු කරන ලෙස තැන්පත්කරුවන්ට මෙයින් උපදෙස් දෙනු ලැබේ.

වැඩිදුර තොරතුරු/පැහැදිලි කිරීම් සඳහා:

ආයතනය	අවශ්‍යතාව	දුරකථන අංක	විද්‍යුත් ලිපිනය
ස්වර්ණමහල් ගිනැන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය/මුදල් මණ්ඩලය මඟින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලය	ආපසු ගෙවීමේ සැලැස්ම සහ වෙනත් පැහැදිලි කිරීම් පිළිබඳ විමසීම්	දුරකථන: 011 7534800 ෆැක්ස්: 011 2589823 011 2595062	info@sfs.lk
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව	පොදු ගැටලු සම්බන්ධ විමසීම්	දුරකථන: 011 2477504 011 2398806 011 2398595 ෆැක්ස්: 011 2477738	snbfi_query@cbsl.lk